



ජාතිකාරුණ්‍ය පැලැත්වීමේ හා එනඟය පෙරුදුකොටු තාන්ත්‍රික දිනය - ජූනි 17

“ප්‍රතිසංස්කරණය කුඩා නිරෝගිවක්
නුවියක් ගොඩනගාවී.”

හුම් සම්පත් අංශය
තරිකර අමාත්‍යාංශය



“ප්‍රතිස්ථාපනය තුළුන් නිරෝගීවක්
නුවියක් ගොඩනැවු”

හුම් සම්පත් අංශය
පරිකර අමාත්‍යාංශය
2021

“ප්‍රතිස්ථාපනය තුළුන් නීරෝගීන් යුවියක් ගොඩනගැනී”

“ප්‍රතිස්ථාපනය තුළුන් නීරෝගීන් යුවියක් ගොඩනගැනී.”

ප්‍රකාශනය :

පරිසර අමාත්‍යාංශය

ප්‍රකාශන අභිජනය :

පරිසර අමාත්‍යාංශය, සියලුම හිමිකම් ඇවිරිණි@2021

ISBN අංකය: 978-624-5817-20-7

සැකසුම :

කූම් අනුකූල ප්‍රතිස්ථාපන නිලධාරී නුම් සම්පත් අංශය, පරිසර අමාත්‍යාංශය
සුනානී ගුණාලක (ලපාධිබාර් පුහුණු) නුම් සම්පත් අංශය, පරිසර අමාත්‍යාංශය
ඉමාතා වේරට්විංස (ලපාධිබාර් පුහුණු) නුම් සම්පත් අංශය, පරිසර අමාත්‍යාංශය

සමායෝජනය :

වින්.චී. විතුමාර්විචි (අධිකක්ෂ) නුම් සම්පත් අංශය, පරිසර අමාත්‍යාංශය

දෑනි මස 17 වන දිනට යෙදෙන අන්තර්ජාතික කාන්තාරකරණය වැළැක්වීම හා නියතය පිටුදැකීමේ
දිනයට සමාලුව පරිසර අමාත්‍යාංශයේ නුම් සම්පත් අංශය විසින් මුදුණය කරන ලදී.

“ප්‍රතික්සීපනය තුළුන් නිරෝගීව් ඇඟෙක් ගාල්පාහැවු”

01

නැදු ප්‍රතික්සීපනය

කාජ්‍යතාරකරණය පිටු දැකිමේ අන්තර්පාතික සම්මුතිය 1994 ජූනි මස 17 දින ප්‍රංශයේ පැරණිස් නුවරදී සම්මත කර ගන්නා ලද අතර විම දිනය සිහිපත් කිරීම සඳහා සෑම වසරකම ජූනි 17 දින කාජ්‍යතාරකරණය වැළැක්වීම හා නියගයේ ආදිනව පිටු දැකිමේ පාත්‍රත්තර දිනය, ලෙස වික්සන් පාතින්ගේ සංවිධානය විසින් නම් කරන ලදී. සෑම වසරකම ජූනි 17 වන දිනට යෙදෙන වික්සන් පාතින්ගේ කාජ්‍යතාරකරණය වැළැක්වීමේ හා නියගයේ ආදිනව පිටු දැකිමේ පාත්‍රත්තර දිනය විවිධ තේමාවන් ඔස්සේ සමරුනු බඩන අතර මෙම දිනයට සමගම්ව ලොව පුරු රිවල් විවිධ සැමරැම් ක්‍රියාත්මක කරනු බඩයි.

2021 වසරේ වික්සන් පාතින්ගේ කාජ්‍යතාරකරණය වැළැක්වීමේ හා නියගයේ ආදිනව පිටු දැකිමේ පාත්‍රත්තර දිනයේ තේමාව වන්නේ, ප්‍රතික්සීපනය, භූමිය, යෝචන්කරණය (Restoration' Land' Recovery) යන්නයි. මෙම තේමාව යටතේ මෙම වසරේ මූලික අවධානය යොමු කරනු බඩන්නේ හායනයට ලක්වූ භූමින් සුවඳයි භූමින් බවට පත්කිරීම කෙරෙනි ය. හායනයට ලක්වූ භූමි ප්‍රතික්සීපනය කිරීම තුළුන් අරුවිකය යා තත්ත්වයට පත් කිරීම, නව යැකිය උත්පාදනය, ආදායම ඉහළ යාම සහ ආහාර සුරක්ෂිතතාවය ඉහළ නැංවීම සිදුවේ. තවද, විය ජෙව විවිධත්වය යා තත්ත්වයට පත් කිරීමට උපකාර වන අතර වායුගෝලීය කාබන් තිර කිරීමටත්, දේශගුණික විපරිකාස අවම කිරීමටත් උපකාර වේ. ඒ තුළුන් දේශගුණික විපරිකාසවල බලපෑම අවම කරන අතර කොට්ඨ - 19 වසංගත තත්ත්වය නිසා ඇති වූ හරිත යට්තාවත්කරණය (Green Recovery) ගක්තිමත් කරනු ඇතැයි බලාපොරොත්තු වේ.

Desertification & Drought Day

17 JUNE
2021



Restoration. Land. Recovery.
We build back better with healthy land

“ප්‍රතිස්ථාපනය තුළුත් හිට්ටෝවික් ඇවියක් ගාඩ්හැනුවේ.”

02


කාජතාරකාෂණය සහ ගැලීය ප්‍රව්‍යතාවයන්

කාජතාරකරණය වර්තමාන ලේඛයේ තවත් වික් ප්‍රබල පාරිසරික ගැටුවක් ලෙස හඳුනාගෙන ඇත. කාජතාරකරණය යනුවෙන් හඳුන්වනු ලබන්නේ ලේඛයේ කාජතාර නොවන වගාධීම් ඇතුළු වෙනත් දීම් කාජතාර බවට පත්වීමේ ක්‍රියාවලියයි. ඒ අනුව, “ශ්‍රී නා අර්ධ ඉෂ්ක ප්‍රදේශවල කැමිකාරීම්ක කටයුතු සඳහා යොදාගනු ලැබූ භූමිය, වගාකල නොහැකි තත්ත්වයට පත්වීම” කාජතාරකරණය ලෙස සරලව අර්ථ දැක්විය හැකිය.

වික්සන් පාතිහ්ගේ පාරිසරික හා සංවර්ධනය පිළිබඳ ජගත් කොමිසමේ ගණන් බැලීම් වලට අනුව කාජතාර ලෙසට ස්ථීර ලෙසම පිරිනි ඇති භූමිය වාර්ෂිකව හොක්වයා මිලියන 6 බලැතින් වර්ධනය වේ. කාජතාර ලේඛයේ බොහෝ ප්‍රදේශයන්හිම පාහේ ව්‍යාප්තව ඇති නමුත් ඉතාම විනාශකාර තත්ත්වයකට පත්වී ඇත්තේ අප්‍රිකාව, ආසියාව හා ලතින් අමරිකානු රටවල වියලු දීම් ආශ්‍රිතවයි.

කාජතාරකරණය කෙතරම් දුරක්‍රියා තත්ත්වයකට පත්වී තිබේදයන්, ලේඛයේ සමස්ථ ගාඩ්හැනුවේ ප්‍රමාණයෙන් 1/3 ක් පමණු කාජතාරකරණයට ගොදුරා වී ඇත. මෙම තත්ත්වය ලේඛ ජනගහනයෙන් මිලියන 850ක ව පමණු බලපා ඇත. කෙසේ වෙතත් කාජතාරකරණය පැතිරැණු ප්‍රධාන ප්‍රදේශය ලෙස අප්‍රිකාවේ, සාහෙල්, කලාපය දැක්විය හැකිය. විය ප්‍රධාන වශයෙන්ම මානව කටයුතු ජ්‍යෙන්තුවෙන් සිදුවන කාජතාරකරණයක් ලෙස හඳුනාගෙන ඇත.

Desertification Vulnerability



සිතියම 01 - ලේඛනයේ රටවල් කාන්කාරකරණයට ලක්වීමේ ප්‍රවන්තාවය

කාන්තාරකරණය ස්වභාවික හා මානුෂීය සාධකවල සාමූහික ඒකාබද්ධතාවයක ප්‍රතිඵලයකි. වේ සඳහා බලපාන සංජ්‍ය සාධක කිහිපයකි. විනම්,

- ගෝලිය උණුසුම් වීම / නියගය.
- තමනා තුම්වල ප්‍රමාණය ඉක්මවා සතුන් ඇති කිරීම.
- වගා බිම්වල ප්‍රමාණය ඉක්මවා වගා කිරීම.
- දුර්වල ඉඩම් කළමනාකරණය හා නුසුදුසු වගාකුම අනුගමනය කිරීම.
- වන විනාය.
- ආන්තික බිම් ප්‍රයෝගනයට ගැනීම.
- අධික ජන ගහනා සහත්වය.
- දුර්දතාවය.
- වෙනත් සමාජ හා ආර්ථික තත්ත්වයන්.

ගෝලිය වශයෙන් සිදුවන වායුගෝලිය තාපවත්වීම හා නියගය කාන්තාරකරණය සඳහා ජේතුවන සාධක අතුරින් ප්‍රධාන ස්ථානයක් ගති. ඉහත දැක්වූ සාධක නිසා ඉතියෝගියාව, මාලි, නයිගර්, විඛ්‍යා හා සුඩානය වැනි ප්‍රදේශ දෙසට සහර කාන්තාරය ව්‍යාප්ත වීමට පටන්ගෙන තිබේ. මේ ආකාරයට සහර කාන්තාරය වාර්ෂිකව උතුරු හා දකුණු දිගා වලට හෙක්ටෝර් 100,000 ක් පමණ පැවතී යන බවට ඇස්තමේන්තු කර තිබේ.

ඇතැම් රාජ්‍යයන්හි ප්‍රතිපත්තිද කාන්තාරකරණයට බලපායි. උදාහරණ ලෙස බුසීලයේ, ඇමෘසෝනියා මෙහෙයුම, යටතේ ඇමෘසන් වනාන්තර ප්‍රදේශයේ වනාන්තර බිම් විශාල ලෙස විළිපෙහෙල කිරීම සිදුව ඇත. පාඨ බාදන ගැටුව ගෙෂකයේ සෑම රටකම පාහේ පොදු තත්වයකි. 1970 දැනකයේ අග භාගය වන විට ඇමරිකා වික්සන් ජනපදයේ කැම්පිරමික බිම් වලින් 1/3ට පමණා මෙම ගැටුවට අභ්‍යල විය.



කාජතාත්කරණය සහුවෙන පූර්විය නැකි පාර්ශ්වක හා සභාපිය නිලුපුණුව්

එක්සත් ජාතීන්ගේ කාන්තාරකරණය වැඳෑක්වීමේ හා නියගයේ ආදිනව පිටු දැක්මේ ජාත්‍යන්තර සමුම්තිය (United Nations Convention to Combat Desertification) විසින් නිකුත් කරන ලද “Desertification (The invisible frontline)” නම් ලිපියේ “කාන්තාරකරණය” ගෝලුය පරිමාතයෙන් ප්‍රජාවන් අස්ථ්‍රාවර කරන නිහඩි, අදාශනමාන අර්බුදයකි. යනුවෙන් සඳහන් කර ඇත.

මිනිනදා මත ඉතා සිදුයෙන් සිදුවන ඉඩම් භායනය ගේතුවෙන් ඇති වී ඇති බරපතල හා සංකීර්ණ ගැටිල් පිළිබඳව තවදුරටත් පැහැදිලි කරමින් විති සඳහන් වන්නේ මෙයේ සිදුයෙන් භායනය වන ගොඩිම් පරිසරය තුළ මිලියන 2,000 ක පමණු ජනතාවක් වෙශෙන බවයි. ව්‍යෙන්ම ලෙව වගා කරන ලද ඉඩම් වලින් 44% ක් පමණු, පැණ සම්පත් වලින් 50% ක් පමණු ද මෙයේ භායනය වන ගොඩිම් පද්ධතියට අයත් වේ. භායනයට පත්වෙමින් පවතින මෙම තුළ මගින් යැපෙන ජ්‍යවය සංඛ්‍යාත්මකව ගත්කළ ඉතා ඉහළ අගයක් ගත්තා බව මින් පැහැදිලි වේ. විති අර්ථය වන්නේ කාන්තාරකරණයේ

බලපැමි අතිශයින්ම බරපතල විය නැකි බව සහ ඉන් මිනිසාට පමණුක් නොව සමස්ථ පානීව් තුලයේම සමඟතාවය සඳහා මුළුලතින්ම බලපැමි ව්‍යුත් කළ හැකි බවයි. කාන්තාරකරණයේ ඇතිවන අනිතකර බලපැමි පහත පරිදි ගොනු කළ හැක.

- 1) විස්ත්‍රාලතාදිය භානිවීම හෝ විනාශ වීම
- 2) පස තිසරු වීම
- 3) පාංණ බාදනය ඉහළ ගාම
- 4) ස්වාහාවික විපත් වලට ගොදුරා වීමේ සම්භාවිතාව ඉහළ ගාම
- 5) පානීය ජල ප්‍රහවයන් දුෂ්චරිය වීම
- 6) සාගතය, දරුදතාවය සහ සමාජ ගැටුම් ඇතිවීම
- 7) ජනයා සම්භ වෙශ වෙනත් ප්‍රදේශ වලට සංකුලතාය වීම
- 8) ශිෂ්ටාචාරවල වේගිනාසික බිඳවැවීම්වලට හේතු වීම
- 9) ජීවී විශේෂ වැළැවී ගාම.

“ජ්‍යෙෂ්ඨ ප්‍රභාවය තුළුන් නියෝගීත් ඇඟක් ගැබූහැයි”



කාන්තාරකරණය පිටුදැකීම් සඳහා නො තැකි ගැලීය හා බැඳීම් ප්‍රයත්න

භූම් සම්පත පිළිබඳව ජ්‍යෙන්තර අවධානය වික්තැහැ කළ ප්‍රධාන අවස්ථාවක් තෙස 1992 වසරේ රියෝ ද ජෙනිරෝ තුවර පැවති මිතිතල සම්මුළුව සුවිශේෂ වේ. විනිදි කාන්තාරකරණය හා / තේ දැඩි නියගයෙන් පිඩාවට පත් රාජ්‍යයන්ගේ නියගය සම්බන්ධ කාන්තාරකරණය පිටුදැකීම්, සම්මුතියට පාරැචු වූ රාජ්‍යයන් ගේ අධි-ඉංජිනේරු හා අර්ථ ඉංජිනේරු, වියලු උප ආර්ථ ප්‍රදේශයන්හි භූම් භායනය වළක්වා ගැනීමත් ඉලක්ක කර ගනිමින් වික්සන් පාතින්ගේ කාන්තාරකරණය වැඹැක්වීමේ හා නියගයේ ආදිනව පිටු දැකීමේ ප්‍රත්‍යාග්‍යන්තර සම්මුතිය (United Nations Convention to Combat Desertification) අන්තර්ජාතික ජගත් ප්‍රජාව විසින් සම්මත කරගන්නා දී.

තව දුරටත් 2012 වසරේ ජ්‍යනි මස 20-22 බ්‍රිසිලයේ රියෝද පැනේරෝ නගරයේ පැවති රියෝ +20 සම්මුළුව තෙවත් තිරසර සංවර්ධනය පිළිබඳ වික්සන් පාතින්ගේ සම්මුළුව (United Nations Conference on Sustainable Development -UNCSD) තැපිත් ද කාන්තාරකරණය වැඹැක්වීම හා විනි ආදිනව පිළිබඳ විශේෂ අවධානය ගෙවුම්විය. ශ්‍රී ලංකාවේ කාන්තාරකරණ බිම් දක්නට තොලැබුනුද, අප රට 1998 වසරේද මෙම සම්මුතියේ පාරැචුවකරුවෙකු බවට පත්වූයේ විවිධ පේතු සාධක නිසා සිදුවන භූම් භායනය නැතහෙත් භූම්යේ එලදායිතාවය අඩුවීම කෙරෙහි මෙම සම්මුතිය මගින් දක්වනු ලබන අවධානය නිසාය. මෙම අන්තර්ජාතික සම්මුතියේ පාතික කේත්දුස්ථානය තෙස “පරිසර අමාත්‍යාංශය” ත්‍රියාකරයි. ඒ අනුව, මෙම සම්මුතියේ වගකීම් හා බැඳෙළුම්න් භූම් සම්පත හා සම්බන්ධ සියලුම පාරැචුවකාර ආයතන සමග වික්ව පහත වැඩසටහන් ත්‍රියාවට නංවා ඇත.

- 2015 - 2024 දක්වා දස අවුරුදු සැලැස්මක් අනුව හියාත්මක වන පරිදි භූම් භායනය පාලනය පිළිබඳ පාතික හියාකාර සැලැස්මක් (National Action Plan for Combating Land Degradation in Sri Lanka (2015-2024) - NAP) සකස් කර වියට අදාළ වැඩසටහන් තියාත්මක තිරීම.
- තිරසර සංවර්ධන ඉලක්කයන් හා අනුගත වෙමින් වියලු අදාළව භූම් භායන තිශේෂයන් (Land Degradation Neutrality Target Setting Programme - LDN) ඉලක්කයන් පාතික වශයෙන් හඳුනාගෙන ප්‍රකාශයට පත් කිරීම හා විම ඉලක්කයන් මුද්‍රන්පත් කර ගැනීමේ කටයුතු අදාළ හවුල්කාර පාරැචුවයන් සමග සිදු කිරීම.

ශ්‍රී ලංකාව කාජතාසකස්ථායට උක්තිවින් පවතින ටෙක්සු...??

ඉහ්දියන් සාගරයෙහි සමකාසන්නයෙහි පිහිටි ශ්‍රී ලංකාව සුවිශේෂී හු විෂමතා ලක්ෂණ රාජීයකින් අනුන වූ රටකි. වර්ෂය පුරාවරම සුදුෂාලෝකය තොළඩුව ලැබෙන අතර සංවහන, මෝසම් සහ වාසුලි යහ කුමයන්ගෙන් වර්ෂාව ලැබේ. අරිය ජල වහන රටාවකින් මධ්‍යම කඳුකරයේ සිවි රටේ සිවි දිගම ගංගා සත්ත්‍රිය විම නිසා ජල අවශ්‍යතාවය සම්පූර්ණ වෙයි. නමුත් වර්තමානයෙදී අනාගත ශ්‍රී ලංකාව නියගයේ මට්ටම්න් ඔබ්බට ගොස් කාජතාර්ථකරණයේ ලක්ෂණ පිළිබඳ කරනු ඇතැයි සමාජ කතිකාවතක් නිර්මාණය වී ඇත.

මෙරට නිර්මාණය වෙමින් පවතින කාජතාර්ථකරණයේ යම් යම් ලක්ෂණ පිළිබඳව 1980 වර්ෂයේ ප්‍රකාශිත, Perception of Desertification, කාජතාර්ථක ඉදිරිපත් කරමින් ආචාර්ය වීම්.දු.ලී. තොන්නකෝන් මහතා තොරතුරු ඉදිපත් කරයි. විනම් අනුරාධපුර දිස්ත්‍රික්කයේ යම් යම් ප්‍රදේශ විශි ලක්ෂණ පෙන්වුම් කරන බව විත් වැඩි දුටුවත් සඳහන් වේ.

අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්ත වාර්තාවලට අනුව 2020 වසරේ අප්‍රේල් මස 16 දින වන විට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 21 ක, 266,707 ක් පමණ වූ ජනතාව නියගයේ බලපෑමට ලක්වී ඇත. (Gov't of Sri Lanka 15 Apr 2020). විම පුරාණය 2020 මැයි 10 වන විටදී පළාත් 08 ක දිස්ත්‍රික්ක 14 ක 301,707 ඉක්මවා යන ජනතාවකට නියගයට මුණ දීමට සිදුවී ඇත. පානිය ජලය දිවයින් පළාත් 06 ක් වන සඩරගමුව, මධ්‍යම, බස්නාහිර, වයම්, උතුරු මද හා තැගෙනහිර පළාත්වලට සැපයීම කරන ලදී. (Gov't of Sri Lanka 02 May 2020). විම වසරේ මැයි 10 වන විට දිවයින් පළාත් 08 කට අයත් දිස්ත්‍රික්ක 14 ක 312,000 ක් පමණ ජනතාව නියගයෙන් පිළිබඳ පත් වී ඇත.

කාන්තාරකරණයට හේතු වශයෙහේ දේශගුණික හා මානව සාධක ද ආනුල්ව බොහෝමයක් කරැණු බලපාන බව හඳුනාගෙන ඇත. කාන්තාරකරණය පිළිබඳ ගැටුලුවට විසඳුම් වන්තේ සංරක්ෂණවාදී කෘෂිකාර්මික හා පැණ සම්පත් හාවිතයන් අනුළත් තිරසාර සංවර්ධනයක් පෙනු කර ගැනීමයි. මෙයට අමතරව ගෝලීය පරිසර දූෂණය අවම කිරීම සහ ස්වභාවික සම්පත් තිරසර ලෙස හාවතා කිරීම ද කළ යුතුය.



06

කාජනාරිකාස්ථාය වැළක්වා ගැනීවට ප්‍රචට කළ නැති දේ

01. පවතින වන ගහනය ආරක්ෂා කිරීම හා වන වැස්ම වැඩි කිරීමට කටයුතු කිරීම.

මෙරට දැඟ වැශයෙන් හෙක්ටයාර මළියන 1.95 (29.7% පමණ) වූ ස්වභාවික වනාන්තර භූමි ප්‍රමාණයක් පවතී (Forest Cover Assessment in Sri Lanka, 2012) මෙම වනාන්තර රට තුළ පවතින විවිධ භූ ලක්ෂණ, දේශගුණ තත්ත්වයන් සහ පාංශ සාධක මත විවිධ වූ වනාන්තර වර්ග රට තුළ නිර්මාණය වී ඇත. මෙම වනාන්තර වර්ගවලටම ආවේණික වූ ගාක සහ සත්ත්ව විශේෂ සංයුතියක් විහි බැඳුණු ආවේණික ලක්ෂණ වලින් සමඟ්වීත වන අතර, මෙම වනාන්තර ආරක්ෂා කිරීම තුළන් ජෙව විවිධත්වය, ඡල සුරක්ෂිතතාවය, පාංශ සුරක්ෂිතතාවය සහ ඒ හා බැඳුණු පිටතෙන්පායන් සුරක්ෂිත කරගැනීමට හැකිවනු ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සමග වර්තමානය වන විට මෙරට පවතින ස්වභාවික වන ගහනය හෙක්ටයාර මළියන 1.95 කට පමණ (29.7% එ පමණ) සිමාවී ඇත (Forest Cover Assessment in Sri Lanka, 2012). ඒ සඳහා වනාන්තර අනවසර ලෙස අල්ලගැනීම, යටිතල පහසුකම් සංවර්ධනය, කෘෂිකාර්මික කටයුතු ප්‍රධාන හේතු සාධක වී ඇත. මෙම තත්ත්වය මගහරවා ගැනීම සඳහා නැවත වන වගා වනපත් සඳහා දායකවීම, පාංශ බාදුනය වන ස්ථාන හඳුනාගෙන සුදුසු ගාක රෝපණය කිරීම, රැක් රෝපණය පිළිබඳ දැනුවත්වීම සහ දැනුවත් කිරීමට අපට දායක විය හැක.



12. පාංණ බාදනයන්ට ප්‍රතිරෝධයන් යෙදීම.

පස යනු ඇප කොබාදනමෙන් ලද අපුරු දායාදයකි. පස සන, උව, වායු යන කොටස්වලින් සමන්විත වන අතර මිලි මිටර් කිහිපයකින් යුත් පසක් නිරමාණය වීම සඳහා වසර දහක් ගණනක කාලයක් ගත වේ. මිනිකාට අතනවශ්‍ය වට්හා සම්පතක් වන මෙම පාංණ සම්පත භායනය වීම වර්තමානයේදී භඳුනා ගත හැකි ප්‍රධාන පාරසරක ගැටුවාටකි. පාංණ භායනය සඳහා මූලික හේතුව වන්නේ පාංණ බාදනයයි. බාජර සාධකවල බලපෑමෙන් පස් අංණ පාංණ දේශයෙන් ඉවත්වී, වෙන්වූ පස් අංණ ප්‍රවාහනය හා වෙනත් ස්ථානයක තැන්පත් වීම පාංණ බාදනයේදී සිදුවේ.

වර්ෂාපතන තුළුවනාවය, භුමියේ පළව්නන රටා, භුමියේ බැඩුම් ස්වහාවය, වෘක්ෂලතා ආදියන් තොර කුම් පුදේශ, ජලයෙන් හා සුළඟන් සිදුවන බාදනය වැනි ස්වාහාවික හේතු මෙන්ම බැඩුම් පුදේශ කෘෂිකාර්මික කටයුතු සඳහා ගොඩා ගැනීම, සුදුසු පාංණ සංරක්ෂණ කුම භාවිතා නොකිරීම, බැඩුම් පුදේශවල තිවාස මාර්ග වැනි සංවර්ධන කටයුතු සිදු කිරීම, කෘෂිකාර්මික කටයුතු සඳහා වනාන්තර වැළි කිරීම සහ ස්වාහාවික ජල මාර්ග ගොඩ කිරීම වැනි මානව ක්‍රියාකාරකම් පාංණ බාදනයට හේතු වෙයි

පාංණ බාදනය අවම කිරීම සඳහා බැඩුම් පුදේශවල සුදුසු ගාක වර්ග වගා කිරීම (සැවන්දිරා, උත්තා, අරුණුදේවී, ගිනි තනු වැනි ගාක වලින් විනිදෙන තන්තු මුළු වලින් පාංණ බාදනය අවම වෙයි) පොළව පිටතට තිරාවරණය තොවන පරිදි සුදුසු ගාක වගා කිරීම, වර්ෂා පළය පොළව මත්තිවර වේගයෙන් පරිත වීම වැළැක්වීම සඳහා අනු බෙදා යන ගාක රෝපනය කිරීම, පොළව මත්තිව කාණු පද්ධති වැඩි දියුණු කිරීම හා කළකර පෙදෙස්වල ඉදි කිරීම් සැලසුම් සහතව යෝග්‍ය පරිදි සිදු කිරීමෙන් පාංණ බාදනය වළක්වා ගත හැකිය.



ප්‍රතික්සීය ප්‍රතිඵල සෑවනා ඇත්තේ මුද්‍රා වැනි නොවූ”

13. පරිසර හිතකාමී කෘෂිකර්මික කටයුතු වල නිරන විම

පස හා ජලය ආරක්ෂා කර ගනීමෙන් දේශගුණික හා කලුගුණික තත්ත්වයන්ට අනුගතවන පරිදි රසායනික යෙදුවුම් හා විතයෙන් තොරව සිදු කරන කෘෂිකර්මාන්තය පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය ලෙස සරලව අර්ථ දැක්වීය හැක. පස හා ජලය සංරක්ෂණය හොඳින් සිදු වන පරිදි යෙදුවුම් ප්‍රතිච්ඡිතරණ ත්‍රිකාවලිය මගින් පස හා ගනය අවම කිරීමටත් පසේ සාරවත් හා ගාරක්ෂා කිරීමටත්, ජල මුළයන් ආරක්ෂා කිරීමටත් මෙමගින් හැකියාව ලැබේ.

තවද, දේශගුණික විපර්යාකයන්ට අනුෂ්‍රර වීමටත්, හරහාගාර වායු වීමෝවනාය අවම කිරීමටත් පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය දායක වෙයි. මෙහිදී, වගාබීම් සකස් කිරීමේ සිට වගාව තොරා ගැනීම, පැල සිටුවීම, පොහොර යෙදීම, ජලය සැපයීම, වල් මර්ධනය, අස්වෙන්න හෙළීම, ගබඩා කිරීම ආදිය සඳහා දේශගුණික දැනුම හා විතය, නවෝත්පාදක හා විතය සිදු කළ හැක.




“ජ්‍යෙෂ්ඨ ප්‍රභාශක නැගුණු තීබර්ගිවත් භූමික් ගැඹුනුවු”

04. ජලබරයන් අධික ලෙස පරිහරණය කිරීම හා දුෂ්චාර්ය වැළඳක්වීම

පළය පැවිච් පැහේදයෙන් 71% ක් පමණ වසා පැතිර පවතී. පැවිච් මත විය බොහෝ ගෙසින් සාගර සහ අනෙකුත් විසාල් ජල තලයන්හිද, ජලයන් 1.6% ක් පමණ පොලව අභ්‍යන්තරයෙහි ජලබරයන් හි සහ 0.001% ක් පමණ වාතයෙහි වාෂ්ප, ව්‍යාකුල් (කින හා දුව ජල අංශ වාතයෙහි අවම්බනය වීමෙන් තැහෙයි) වර්ෂාපතනය ලෙස පවතී. සාගරයන් තු තත ජලයන් 97% ක් පමණ දරන අතර ගේලැසියරයන් හා දැඩිය අයිස් වැස්ම 2.4% ක් පමණ ද, අනෙකුත් ගොඩිබ්ලි තුනල ජල බාරකයන් වන ගැනුවන්, විල් හා පොකුණු තවත් 0.6% ක් පමණ දරති. (<https://si.wikipedia.org/wiki>). ජීවීන්ගේ පරිභෝෂනය සඳහා පැවිච් තලයේ ඉතිරිව ඇත්තේ සීමිත වූ ජල ප්‍රමාණයක් ධව මෙහිදී වට්‍යා ගත හැකිය. මෙසේ සීමිත වූ ජල සම්පත මානව ක්‍රියාකාරකම් රාජියක ප්‍රතිව්‍ය නිසාවෙන් දුෂ්චාර්ය හාවයට පත්ව ඇති අතරම ක්ෂය වෙමින් පවතී.

පළ සම්පත සුරුකීමට කළ හැකි දේ බොහෝය. ඒ අතර ජල පෝෂක පුද්ගලව වන වැස්ම වැඩි කිරීමට කටයුතු කිරීම, කර්මාන්ත අපුලුව්‍ය ප්‍රතිව්‍යුත්කරණය කිරීම හා කෘමනාකරණය කිරීම, කාෂේකර්මාන්තයේදී පැමිබේද රසායනික උව්‍ය ජලයට බැඡැර නොකර විකල්ප හාවය, පොලීතින්, ප්‍රාලාසීක් වැනි නොදුරන අපුලුව්‍ය ජලයට බැඡැර ගැනීම් වැසි ජල වැඩි ගොඩා ගැනීම හා වැවි පද්ධතින් වැඩි දියුණු කිරීම මගින් ජලය දුෂ්චාර්ය වීම මෙන්ම පවතින ජල සංවිතය ආරක්ෂා කරගැනීමට හැකියාව ලැබේ.



15. පරිසර හිතකාම් නිෂ්පාදන භාවිතයට නැමුරු වීම

මෙනිසාගේ විදුනෙහි අවශ්‍යකාවයන් මෙන්ම කාර්යයන් පහසු කර ගැනීම උදෙසා නැවත තාක්ෂණික මෙවලම් භාවිතා කරනු ලබයි. නමුත් මෙය නිෂ්පාදනයන් බොහෝමයක් නිසාවෙන් පරිසරයට ප්‍රධිල තර්ජනයක් ඇති වී නියුති ගොඩිය අර්බුදයක් බවට පත්ව ඇති පොලීතින්, ජ්ලාස්ටික් ගැටළුව නිසාවෙන් පස, වාතය, ජලය යනාදී පරිසර පද්ධතින්ට බලපෑම් විශ්ලේෂී ඇති අනුමැත්තාය කළ හැකිය. මෙම නිෂ්පාදන ජල මූලාශ්‍රවලට විකුණ වීම නිසා ජලය පිළින්ගේ පැවත්මට බාධා වීම හා ජල දිජ්‍යතාය සිදුවේ. පසට විකුණ වීමෙන් නිසරු පසක් නිරමාතාය වීම නිසා කෘෂිකාර්මික කටයුතු වලට ගොශා නොවූ තුම්පයක් නිරමාතාය වේ. මේ ඉවිස දහනය හේතුවෙන්ද වායු දිජ්‍යතාය ඇතුළු ගත්තාවක්ම පැන නැගී ඇත. දැනටමත් මධ්‍යම පරිසර අධිකාරිය මගින් ඡැං් පැකටි නිෂ්පාදන තහනම් කිරීමට පියවර ගෙන ඇති අතර විය පාරිසරක වශයෙන් වැදගත් කාර්යයකි.

වාහන භාවිතාව නිසා සිදුවන ඉන්ධන දහනය තුළින් වායුගොළය වෙත කාබන් මොනොක්සයයි, ස්ක්ලෝර බිගොක්සයයි හා නයිටෝජන් බිගොක්සයයි වැනි අභිතකර වායුන් නිදහස් වේ. විය පිළින්ගේ පැවත්මට තර්ජනයක් වන අතර අම්ල වැසි ඇති වීම හා සිසේන් වියන් ආරක්ෂාවටද බාධා ඇති කරනු ලබයි. දිගුණු රටිල මේ වන විට ඉන්ධන භාවිතය වෙනුවට විකල්පයක් ලෙස විදුත් ගක්තියෙන් ක්‍රියාත්මක වන වාහන භාවිතා කිරීමට පියවර ගෙන ඇත.





හුම් සම්පත් අංශය
පරිසර අමාත්‍යාංශය